

୧୩

वयं मिलित्वा वाक्यानि रचयामः ।

त्र्योदशः पाठः ।

(वाक्यनिर्माणपरिचयः । ०१)

ପ୍ରଭୁ ଶ୍ରୀଵିଦ୍ୟା

अद्य	- ७६	प्रातः	- ८६४८८
प्रत्युषे	- ७८५७७	चन्द्रवारे/ सोमवारे	- ८८८८०
एकवादने	- 1.00 ०	सपादसप्तवादने	- 7.15 ०
सार्धपञ्चवादने	- 5.30 ०	पूर्वमाघे/ उत्तरपौषे	- ८८८८०

13.1 පහත සඳහන් නාමපදයන්හි බහුවචන රැජ ලියන්න.

गृहगोधिका > ..... उल्लूकः > ..... गृहपतिः > ..... सारमेयः > ..... धेनुः  
 चित्रलः > ..... चपकः > ..... चमसः > ..... उपधानम् > ..... चित्रम्  
 कविः > ..... बन्धुः > ..... भ्राता > ..... माता > ..... देवी  
 रज्जः > ..... सरोवरः > ..... त्यागः > ..... शास्त्रं > ..... धनिकः

13.2 සුදුසු ක්‍රියාපද යොදා හිසේතැන් පුරවන්න.

मुनी -	गुरवः -
आचार्याः -	सा -
ते -	ताः -
दासः -	माता -
बालिके -	खण्गः -

13.3 පහත සඳහන් වාක්‍ය ද්වීවචනයට හරවන්න.

हंसः कूजति ।	- .....	मनुष्यः ब्रजति ।	- .....
कविः रचयति ।	- .....	बालिका नृत्यति ।	- .....
चोरः चोरयति ।	- .....	नटः प्रविशति ।	- .....
साधुः भाषति ।	- .....	सारमेयः भषति ।	- .....
अश्वः चरति ।	- .....	सारथिः नयति ।	- .....

13.4 ಪಹಿ ಸದ್ಗಂಥ ವಾಕ್ಯ ಸಂಸ್ಕೃತದಲ್ಲಿ ಪರಿವರ್ತನೆ ಕರನ್ನ.

1. ನಿಹಳ ವ ಉನ್ನ.
2. ಲ್ಯಾಜನ 7.30 ಶಿಂಗ ಯನ್ನ.
3. ಅಪ್ಪಾಯ ಅವ್ವಿವೆನ್ನ.
4. ಸಣ್ಣಾ ನೊವರ್ಡ್‌ಲ್ಯಾ ಓ ಶಿನ್ನ.
5. ಶನಿವಾರ್ ಮಾಸೇ ಶಿಂಗ ಯನ್ನ ಶಿಪ್ಪಾ.
6. ಶಿಂಗ ಮೆಹೆ ಆರ್ವೀಡಿನ್ನ ಶಿಪ್ಪಾ.
7. ಹೆಮಿನ್ ಕನ್ನ.
8. ಆರ್ತೇಶ ಕಿಯನ್ನ. ಬೋರ್ಡ್ ಕಿಯನ್ನ ಶಿಪ್ಪಾ.
9. ಕವಳ್ಯಾವತ್ ಅಂತಹ ಕರನ್ನ ಶಿಪ್ಪಾ.
10. ಉಕ್ಕೊಂಣಿನ್ ಲಿಪಿಯಕ್ ಶಿವನ್ನ.

13.5 ಪಹಿ ಸದ್ಗಂಥ ವಾಕ್ಯ ಪ್ರಾರ್ಥಿತ್ವದಲ್ಲಿ ಹರವನ್ನ.

ಅಹ್ಮ ಆಗಂಢಾಮಿ ।	- .....	ಆವಾಂ ನಯಾವಃ ।	- .....
ವಯಂ ನೃತ್ಯಾಮಃ ।	- .....	ಅಹಂ ನ ಚೋರ್ಯಾಮಿ ।	- .....
ವಯಂ ಲಿಕ್ಖಾಮಃ ।	- .....	ಆವಾಂ ನ ರಕ್ಷಾವಃ ।	- .....
ಅಹ್ಮ ಇಂಢಾಮಿ ।	- .....	ವಯಂ ತುಷ್ಯಾಮಃ ।	- .....
ಆವಾಂ ಕೃಂತಾವಃ ।	- .....	ಅಹಂ ಕ್ಷಾಲಯಾಮಿ ।	- .....

13.6 ಪಹಿ ಸದ್ಗಂಥ ಕ್ರಿಯಾಪದ್ ಶೇಷವಿಲಿವಾಯದಲ್ಲಿ ಹರವನ್ನ.

ಕ್ಷಾಮ್ಯಾನಿತಿ ।	- .....	ಭ್ರಾಮ್ಯಾಥಃ ।	- .....
ಮುಂಧಥ ।	- .....	ಕ್ಷಿಪನ್ತಿ ।	- .....
ವರ್ಣಯಾಮಃ ।	- .....	ರಚಯಾವಃ ।	- .....
ಭೂಷಯಾಮಃ ।	- .....	ಭಕ್ಷಯಾನಿತಿ ।	- .....
ಸಪ್ತಾಥಃ ।	- .....	ದೀವ್ಯಾಮಃ ।	- .....



सा चलनचित्रं पश्यति ।                  अहं सेवाफलं खादामि ।  
मार्जारः मत्स्यं चोरयति ।                  पिता कार्यालयं गच्छति ।

मेमू वाक्यायनंहि चलनचित्रं - सेवाफलं - मत्स्यं - कार्यालयं यना पद् कर्मपद्येऽवेति. शेवा द्वैतीया विहक्तियेन तबा आते. प्रधाना विषयेन कर्त्तव्यारक वाक्यायन कर्मपद्य तन्नु लेन्नेन्द्र द्वैतीया विहक्त्यानुकूल व य. उहत पल्लमि वाक्यायणि तेर्मै 'आय विश्वापरियक्तं नरभिषि'. यन्ननादि. 'मम आपले गेवीयक्तं क्षमि', 'प्रजा भास्त्रवेष्ट ज्ञारकमि करषि'. यन्न देवन हा तेवना वाक्यायनंहि अर्पल वेव. शे वाक्यायनंहि कर्मपद्य शेवा ज्ञाना लेष येदै आते. शेहेन्द्र ज्ञावेवनी वाक्यायणि तेर्मै 'तात्त्वा कार्यालयत यदि' वेव. विश्वापरियक्तं, आपले गेवीयक्तं, भास्त्रवेष्ट यना कर्मपद्येन्नेत विवा 'कार्यालयत' यना विवन्दय वेनासे वेव. शे अनुव त्रियाव विद्विन्ना पमिणक्त नेवाव, गमनारपत्येणि द द्वैतीया विहक्तिय शावित वेव.

१३०:-                  गुरवः विद्यालयं गच्छन्ति ।  
वैद्यमहोदयः चिकित्सालयं गच्छति ।  
मुनी आश्रमं प्रविशतः ।

13.7 अहत विद्युत आप्यरेन्द्र ज्ञानेषु पद् तेवरा अर्पलवत् वाक्या नीरमाणय करन्नेत.

सः - सा - कवी - कन्ये - मातृ - तौ - मार्जाराः - कवयः - अश्वः	पयोहिमं - जम्बीरफलं - पायासं - पुस्तकं - पुष्पाणि - कपोतान् - धर्म - धनं - उपहारं - गुरुन् - फलानि तृणं	यच्छति । खादति । पचतः । पश्यतः । चोरयन्ति । यच्छतः । खादन्ति । चरति । रचयतः ।
--	---	---

13.8 පහත වාක්‍ය සංස්කෘතයට පරිවත්තය කරන්න.

01. ඔවුනු පන්සලට යති.
02. මුනිවරු අසපුවලට යති.
03. ගුරුවරු දෙදෙනා පුස්තකාලයට පිවිසේන්.
04. ගැහැණු ලමඹි වැවට බසිනි.
05. කුමාරිකාවේ උයනට යති.
06. ඔබ පාසලට යනි ද?
07. අම්මා පොලට යයි.
08. ගොවියෝ කුණුරුවලට යති.
09. කුරුල්ලේ කැදුලි කරා පියාඹනි.
10. අපි කැඩීම යමු.

13.9 පහත සඳහන් වාක්‍ය අතීතකාලයට භරවන්න.

०१. त्वं कुत्र गच्छसि ?
०२. वयं क्षीरं पिबामः ।
०३. ते पुस्तकं पठन्ति ।
०४. मातरः शिशून् रक्षन्ति ।
०५. बालिके गीतं गायतः ।
०६. युवां कुत्र वसथः?
०७. तौ किं मन्त्रयतः?
०८. कृषीवलौ वृषभौ ताडयतः ।
०९. अहं संस्कृतं लिखामि ।
१०. कवयः चन्द्रं वर्णयन्ति ।



කರ්මකාරක වාක්‍යයක ප්‍රධාන වනුයේ කර්මපදය සි. ප්‍රධාන කර්මය ප්‍රථමා විහක්තියෙන් තැබේ. මෙබඳ වාක්‍යයන්හි කර්තාපදය තබන්නේ තාතීයා හෙවත් තුන්වන විහක්තියෙනි.

3.1 තාතීයා විහක්තිය කර්මකාරක වාක්‍යයන්හි කර්තාපදය ලෙස යෙදීම.

චේද:-

**ප්‍රාන්‍යා දුරදර්ශනं ද්‍රෘෂ්‍යතේ ।**

**දුව විසින් රුපවාහිනිය නරඹනු ලැබේ.**

**පිතා බාර්තාප්‍රිකා පථයතේ ।**

**තාත්තා විසින් පුවත්පත කියවනු ලැබේ.**

**මාත්‍රා පායාසස් පස්‍යතේ ।**

**අම්මා විසින් කිරිබත උයනු ලැබේ.**

3.1.1 විසින් - යනාර්ථය ද තාතීයා විහක්තියෙන් ඇවනය කෙරේ.

ගොවියා විසින්	-	කුණිකෙන
වලුරා විසින්	-	කපිනා
නෑයා විසින්	-	බන්දුනා
අම්මා විසින්	-	මාත්‍රා

13.10 සුදුසු රුප යොදා හිස්තැන් පූරවන්න.

- |          |                            |                         |
|----------|----------------------------|-------------------------|
| 01. .... | ප්‍රාන්‍යකා: ර්‍යුතේ ।     | (ලේඛකයා විසින්)         |
| 02. .... | ප්‍රාන්‍ය: නීයතේ ।         | (තාත්තා විසින්)         |
| 03. .... | බීජානි ඉප්‍යන්තේ ।         | (ගොවියන් විසින්)        |
| 04. .... | ශ්‍රෝක: පථයතේ ।            | (ඇය විසින්)             |
| 05. .... | ආර: ඉඩතේ ।                 | (සේවකයන් දෙදෙනා විසින්) |
| 06. .... | කද්‍රාන්‍යා ප්‍රාන්‍යයතේ । | (වලුරන් විසින්)         |

೦೭.	पञ्चालिका दीयते ।	(अमिंगा विजिन्स)
೦೮.	मृगः मायते ।	(सिंहया विजिन्स)
೦೯	घनं चुयते ।	(जेङारैन्स विजिन्स)
೧೦.	जालं कृन्त्यते ।	(मैयन्स डेढेना विजिन्स)

3.2 सह - सार्ध - समं - साकं (जमग) यन नीपात जमग येदेना नामपद्यने द तातीया विहक्तियेन तैबेबि.

तेगावीया जमग	-	कृषिकेन
वद्वारा जमग	-	कपिना
नैया जमग	-	बन्धुना
अमिंगा जमग	-	मात्रा

} सह

13.11 पहत जडहने वाक्यायने सह - सार्ध - समं - साकं नीपातय जमग लियनन.

01. ओहु आय जमग आउले येई.
02. अमिंगा तात्का जमग विषिकलयेन पेालूत तिया य.
03. ओल मा जमग लैहेण यहि द?
04. नूछिला रैदेवे ओवुने जमग आविमि कलेहु.
05. मूनीवरै आविरैने जमग दर्मय साकविता कलह.
06. डिव देविट्रै उमाव जमग हिमालयत तियेवे य.
07. मूलेवे मूलदेन्हुने जमग वनयेहि हौसिरेति.
08. तेमैसेसा तेमैसेसिय जमग मले आैसी लोाहि.
09. रश्वमा आैमैतिवरैने डेढेना जमग तिवरत तियेवे य.
10. गुरैवरैने डेढेना अमदिने जमग वारिकाव यन.

3.3 યમી કીચિતક રૂપકારયેનું યમોકું કરદી દ્વારા શીય દ્વારા પ્રકાશ કરનું હોય દ્વારા ત્થાનીયા વીહકું હોયની.

**શિક્ષક: સુધારખણ્ડન** લિખતિ | ગુરૂવરયા ખૂશુંકૌલેનું લિયદી.

13.12 અહીં વાક્ય જીંબાળો નાનાંના.

૦૧. કૃષિકઃ હલેન કર્ષાતિ ।
૦૨. જનાઃ પુષ્પૈઃ બુદ્ધં પૂજયન્તિ ।
૦૩. સા છુરિકયા શાકં કર્તયતિ ।
૦૪. પુરુષઃ પાદાભ્યાં ચલતિ ।
૦૫. ઉપાસકાઃ હસ્તાભ્યાં પ્રણમન્તિ ।
૦૬. ચટકાઃ ચન્દ્રભિઃ ભક્ષયન્તિ ।
૦૭. માતા ઘટચાઃ સમયં જાનાતિ ।
૦૮. નરાઃ વિમાનેન વિદેશં ગંછન્તિ ।
૦૯. છાત્રઃ દ્વિચક્રેન પાઠાલયં વિશાતિ ।
૧૦. બાળિકા લેખન્યા સુન્દરાક્ષરાણિ લિખતિ ।

3.4 વિના ડેયંગદેયે દ્વારા કુન્ઝેની વીહકું હોય ડેયલેદે.

**વિના - હૂર/તોરવિ**

સૂર્યેણ વિના પ્રકાશઃ ન ભવતિ ।

13.13 અહીં વાક્ય જીંબાળો નાનાંના. **વિના** નીપાત ડેયંગ જહિન વાક્ય કીહિપદકું નીર્બંધાંગ કરનુંના.

૦૧. ઘટચા વિના સમયં જ્ઞાતું ન શકોતિ ।
૦૨. ગૃહં બાલકૈઃ વિના ન શોભતે ।
૦૩. ધર્મ વિના મિત્રં નાસ્તિ ।
૦૪. વિના આશ્રયા ન શોભન્તે વનિતાઃ ।
૦૫. વયં નેત્રાભ્યાં વિના દ્રષ્ટું ન શકુમઃ ।
૦૬. જલેન વિના પુષ્પાણિ મલાયન્તે ।

०७. बालकः मात्रा विना न गच्छति ।  
 ०८. वर्यं तैः विना न जीवामः ।  
 ०९. भोजनं लवणं विना रुचिकरं न भवति ।  
 १०. सभा पण्डितः विना न शोभते ।



**परोपकारः पुण्याय पापाय परपीडनम् ।**  
 विश्वरूपे विष्णुकैवल्यं च अप्युदानारप्तयेति येदेद्.

८६०-:

<b>मात्रे</b> शास्त्रिकां ददाति ।	अमिलात चारियक्त देद्यि.
<b>स्वस्त्रे</b> पञ्चालिकां यच्छति ।	नांगित लोहिक्तेकक्त देद्यि.

लौह और इंद्रियों की विवरणों के अनुसार यह अप्युदानारप्तयेति येदेद्।

८६१-: बालकाः **ज्ञानाय** विद्यालयं गच्छन्ति ।

मैती उमड़ि पासल्लू यन्न लेन्नेन्न दून्नूम लोगैनीम उद्धुहा य. लौह और इंद्रियों की विवरणों के अनुसार यह अप्युदानारप्तयेति येदेद्।

13.14 अप्युदानारप्तयेति येदेद्।


अग्रजः - अनुजः - स्वसा माता - पिता	मोक्षाय	धर्मे सञ्चरति ।
याचकः - व्याघ्रः - भिक्षुः	आहाराय गोचराय पिण्डाय	नगरं वनं ग्रामं } प्रविशति ।

13.15 පහත සඳහන් වාක්‍ය සංස්කෘතයට පරිවත්තිය කරන්න.

01. අපි විනෝදය පිණිස සතුන් නොමරමු.
02. සැප පිණිස ධර්මයෙහි හැසිරෙන්න.
03. ගැහැණු ලමයි නැම සඳහා වැවට යති.
04. රජතුමා පුද පිණිස පුද්ධාම්යට පිවිසේයි.
05. ඔවුනු රට උදෙසා දීවි පූජා කළ හ.
06. ඇ ඉගෙනීම සඳහා මුදල් වියදම් කළා ය.
07. මම මෝස්සය පිණිස කුසල් පුරමි.
08. දෙම්විපියෝ දරුවන්ගේ සැප පිණිස දුක් විදිති.
09. ගුරුවරු සතුට සඳහා උගන්වති.
10. මූනිවරු දුකින් මිදීම සඳහා වෙර දරති.

1.3 නම: - ප්‍රාථමික නිපාතයන් ද වතුරුපී විහක්ති පද සමග යෙදේ. නමස්කාර වේවා.

සෙන්වේවා යනු එම නිපාතයන්හි අර්ථ වේ.



13.16 ඉහත වගුව ආසුරෙන් වාක්‍ය 10ක් නිර්මාණය කර ඒවා සිංහලට නගන්න.



पादपानां भयं वातात् पद्मानां शिशिराद् भयम्।  
पर्वतानां भयं वज्रात् साधूनां दुर्जनाद् भयम्।

यमकिन् हेँ यमि केनेकुणेन् यमेक्ष्ण केहि यमि देयक्ष्ण लेन् लेवि नमि लै लेवन्हेमै जीमा ब्रु उज्ज्वल अपाधान नमि लेवि. लै अपाधानारपेयेहि पञ्ज्ञेलमि विहक्ष्णतिय येदेहि. मै अपाधानाय देवदेवैरैमि लेवि.

01. वलापाधानाय

02. अवलापाधानाय लिङ्गेति.

जेर्ला-वर नेवावन देयकिन् लेन् लेवि नमि लै वलापाधान नमि लेवि. अवलापाधान यन्नु जेर्ला-वर देयकिन् जीद्विन लेवन्हेमैदि.

०३:- दुर्जनाद् भयम्।

आचायाद् ज्ञानं लभते। यहा वाक्य वलापाधानाय लिङ्गेति लेवि.

पद्मानां शिशिराद् भयम्।

पर्वताद् नदी प्रवहति। यहा वाक्य अवलापाधानाय लिङ्गेति लेवि.

- 13.17 (अ) विद्युत आप्स्तिरेन वाक्य लिङ्गेति करन्हन।  
(आ) लैम वाक्य जींहलै परिवहनीय करन्हन।

पितामहः - पितामही खगः - सिंहः - नौका	गृहात् नीडात् - गुहायाः - कूलात्	निष्क्रमति।
गुरुवः - छात्राः पितरः - सेवकाः	विद्यालयात् कार्यालयात्	प्रत्यागच्छन्ति।
नद्यः - निर्झराः	पर्वतात् - पर्वतेभ्यः	प्रवहन्ति।
अहं - आवां - वयं त्वं - युवं - यूयं	ग्रामात् नगरं प्रवासं वनं	प्रति गच्छामि। गच्छावः। गच्छामः। प्रति गच्छसि। गच्छथः। गच्छथ।



ಜೊತೆ ಅರ್ಪಿಯಾಡಿ ಹಾಲವನಿ ವಿಹಕ್ತಿಯ ಯೆದೆ. ಈನಾಮಿ ಯಾರಿ ದೇಹಕ ಅಡಿತ್ಯಿ ಅಗವನ ನಾಮಪಡಿ ಶಂಕ್ರಾನ್ತಿಯನ್ ತಾರೀಯ ಪ್ರಾತ್ ಲೇ.

**दुहिता भर्तुः** गृहं गच्छति । माता **दुहितुः** शिशुं लालयति । शिशवः **मातृणां** गानेन तुष्यन्ति । पती  
पत्न्यः आज्ञाम् अनुसराति । पुत्रः पितुः आज्ञाया **जामातुः** गृहात् स्वसारम् आनयति । वयं **शकटस्य**  
शब्दम् आकर्णयामः । यूयं **धेनोः** क्षीरं पिवथ ।

वालादसो नवमः पाठः ।

13.18 (ಅ) ಮೆಹಿ ಲರ್ಡಿತ ಪದ್ಯನ್ಹಿ ಅರ್ಪಿಯ ಲಿಯನ್ನನ.

(ಆ) ಈಹಿ ಶೇಕವನಯೆನ್ ಯೆಡಿ ಆತಿ ಪದ್ಯನ್ ಬಳ್ಳವಲವನಯ ಹರವನ್ನನ.

(ಇ) ಲೆಡೆಂಬಾಯೆಹಿ ಸರಲ ಅಧಿಷಜ ಲಿಯನ್ನನ.

3.2 नमसो भूषणं चन्द्रो नारीणां भूषणं पातिः ।  
पृथिव्या भूषणं राजा विद्या सर्वस्य भूषणम् ॥

(ಅ) ಮೆ ಈಲೋಕಯೆಹಿ ಯೆಡಿ ಆತಿ ವಾಕ್ಯ ಲಿಯನ್ನನ.

(ಆ) ಈಲಾಯೆಹಿ ಸಿಂಹಲ ಅಧಿಷಜ ಲಿಯನ್ನನ.

(ಇ) ಶಂಕ್ರಾನ್ತಿಗಳ ಅಧಿಷಜ ಅಧಿಷಜ ಅಧಿಷಜ ಲಿಯನ್ನನ.

13.19 ಅಂತ ಸಂಪನ್ಮೂಲ ವಾಕ್ಯ ಸಂಪರ್ಕಾತಯ ನಾಗನ್ನನ.

01. ಮೆ ಅಪೇ ದೇಗಯಡಿ.
02. ಉಳ್ಳಗೆ ದೇಗನಯ ಸವನ್ಹನ್ನನ.
03. ಸಿಫ್ರನ್ಹಗೆ ತರಗ ಅದ ಪ್ರಾರ್ಥನೆ ಲೇ.
04. ಹಿರ್ಗೆ ರಸಿನ್ ಮಲ್ ಪಿಪೇ.
05. ಮುನಿವರ್ಗನ್ಗೆ ಅನ್ನಾಸನಾ ಅನ್ನಗಮನಯ ಕರಾತ್.
06. ಈಹೆ ಗೌರ್ವೆ ಅಂದಿನ್ಗೆ ಪಾಸಲ ಆತ.
07. ಅಪೇ ಮರಿ ಬಸ ಸಿಂಹಲ ಲೇ.
08. ಒಬೆಗೆ ನಾಗಾಶೀಯಗೆ ನಮ ಮೋಹಕ್ ದ?
09. ಒಬೆ ತಿನ್ಯಾಗೆ ಪನ್ಹಿಯ ಕೊಹೆ ದ?
10. ಕಿರಿಅನ್ತಾಗೆ ಕಥಾವ ತಿನಿರಿ ಯ.



स्वगृहे पूज्यते मूर्खः स्वग्रामे पूज्यते प्रभुः ।  
स्वदेशे पूज्यते राजा विद्वान् सर्वत्र पूज्यते ॥

ହତୀଲିନ ଲିଖକୁନ୍ତିଯ ଆଦାରାର୍ପିତେଣି ଯେବେଳେ କରେନା ହା କରେନା ଦରନ୍ତିନା ଆଦାର ନାମି ଲେଖିଲା.

कାକः शाखायाम् उपविशति । स दिवा आकाशे डयते नक्तं नीडे वसति । भେକାः वାପିषु ଵସନ୍ତି । ତେ  
ବର୍ଷାସୁ ରଟନ୍ତି । ଭେକଃ ଭୂମୌ ପ୍ଲବତେ । ଲତାସୁ କୁସୁମାନି ବିକସନ୍ତି । ବୟଂ ତରୁଷୁ ଫଳାନି ପଶ୍ୟାମଃ । ସମୁଦ୍ରେ  
ରତ୍ନାନି ଜାଯନ୍ତେ । ନରାଃ ଭୂମୌ ଵସନ୍ତି । ଦେଵାଃ ସ୍ଵର୍ଗେ ତିଷ୍ଠନ୍ତି ।

बାଲଦର୍ଶିଦଶମଃ ପାଠः ।

4.1 ଯାମି ମେଧକ ହେବୁ ଯାମି କେନେକୁ ଦୂରୀ ଜିରିନ ଚଢ଼ିନାଯ ହୈଲେମି

मନୁଷ୍ୟଃ / ଦେଵଃ / ଭିକ୍ଷୁଃ ଭୂପତିଃ / ଗୃହପତିଃ / ମୁନିଃ / ଗୁରୁଃ / ଶୁକଃ / ମତସ୍ୟଃ	କୁତ୍ର	ଵସତି ?
	ଲୋକେ - ସ୍ଵର୍ଗେ- ବିହାରେ- ପ୍ରାସାଦେ- - ଗୃହେ - ଆଶ୍ରମେ - ପାଠାଳୟେ - ନୀଡ଼େ - ଜଳେ	

୮୬୦-:

ଖଗଃ କୁତ୍ର ଵସତି ?

ଖଗଃ ନୀଡ଼େ ଵସତି ।

13.20 (அ) உடைக்கும் போது இந்த வினாவுடைய பொறுப்பு என்று விடக் கூடிய விடை காலை 10க்கு முன்னால் சொல்ல வேண்டும்.

देवः / भिक्षुः / भूपतिः गृहपतिः / मुनिः / गुरुः / शुकः	कुत्र	वसति ?
	एकस्मिन् तस्मिन्	स्वर्गे- विहारे- प्रासादे - गृहे - आश्रमे - पाठालये - नीडे

4.2. காலார்ப்பீட்டில் ஒரு பகுதியில் கீழ்க்கண்ட வினாக்களை விடவேண்டும்.

त्वं कदा तत्र गच्छसि ?	अहं	एकवादने सार्धसप्तवादने सपादाष्टवादने पञ्चोन द्वादशवादने अस्मिन् सप्ताहे अद्य प्रत्यूषे अस्मिन् बुधवारे रविवारे	गच्छामि ।
------------------------	-----	---	-----------

எண்:

त्वं कदा तत्र गच्छसि ?

இல்லை என்னென் கீட்டு என்று?

अहं सार्धसप्तवादने गच्छामि ।

மூன்றாவது மாதம் 7.30 மணி வரை.

13.21 ஒரு பகுதியில் கீட்டு என்று விடக் கூடிய விடை காலை 10க்கு முன்னால் சொல்ல வேண்டும்.

अङ्गीकृतं सुकृतिनः परिपालयन्ति ।

यह अपने आप तमां प्रियों द्वाय रक्षणीयः ।

अचिन्त्यं हि फलं सूते सद्यः सुकृतपादपः ।

यह अपने लाभों के लिए नेंगी उन्हें तरमि शुल्क लाभेण्डि ।

अतिभुक्तिरतीवोक्तिः सद्यः प्राणापहारिणी ।

अदिक कैमने अदिक कपालने ब्रह्मनीने मरणे लगाकरदि ।